

1.1 තත්වගණනය කළ මතය

සී/ස එල්ආර්ඩීසී සේවා (පෞද්ගලික) සමාගමේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්‍රව්‍යය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත්

ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. පොදු ලෙජරය, ජර්නලය, ජර්නල් වවුචර්, ගෙවීම් වවුචර් ආදී ප්‍රධාන ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධ විගණන නිරීක්ෂණ පහත සඳහන් මාතෘකා යටතේ ඇතුළත් කර ඇත.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සෑම මාසයකටම අදාළව ගිණුම්වල පෙනුම්කරනු ලබන මාසික වැටුප් සහ ගනුදෙනු කරුවන්ගෙන් අයකර ගත් තර්ථ වැටුප් අතර පැවැති වෙනස්කම් සැසඳීමට සමාගමට නොහැකි වී තිබුණි.	සෑම මාසයකටම අදාළව ගිණුම් වල පෙන්වුම් කරනු ලබන මාසික වැටුප් සහ ගනුදෙනු කරුවන්ගෙන් අයකරගත් තර්ථ වැටුප් අතර වෙනස මාසිකව සංසන්දනය කිරීම සඳහා ප්‍රායෝගික වශයෙන් ගැටළු පවතී.	ආරක්ෂක නිලධාරීන්ට වැටුප් ගෙවීමට පෙර ඔවුන්ගේ පැමිණීම තහවුරු කර ගත යුතුය.
(ආ) ආරක්ෂක සේවාවන් සඳහා තර්ථ වශයෙන් අනුයුක්ත කරන ලද කාර්ය මණ්ඩලය සැලකිල්ලට ගැනීමකින් තොරව , සමාගම විසින් එකඟ වූ රේචයන් පදනම් කරගෙන ඉන්වොයිසි පිළියෙල කර තිබුණි. මෙම නිසා මූල්‍ය ප්‍රකාශනවල වැඩි පුර ගණනය කළ ආදායම හඳුනා ගැනීමට නොහැකි වී තිබුණි.	සේවා ස්ථාන වල සත්‍ය වශයෙන්ම සේවය කරන ලද සේවකයන් පිළිබඳ මාසික සේවා මුර වාර්තාව පදනම් කර ගනිමින් පමණක් බිල්පත් පිළියෙල කරන අතර ,මෙහිදී උපරිම සේවක සංඛ්‍යාව ගිවිසුම්ගත සේවක සංඛ්‍යාව දක්වා සීමා කරනු ලැබේ.	ආදායම ගණනය කිරීමේදී නිවැරදි ආදායම හඳුනාගත යුතුය.

<p>(ඇ) ඉන්වොයිස් නිකුත් කිරීමට පෙර ඒවායේ නිවැරදිභාවය සනාථ කර ගැනීම සඳහා ස්ථානාධිපතිවරයා විසින් පිළියෙල කරන ලද පැමිණීමේ ලේඛනය ගනුදෙනුකරුගේ වාර්තා සමග සසඳා නොතිබුණි. මෙවැනි සැසඳීමේ ක්‍රමවේදයක් නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ ඉන්වොයිස් කළ වටිනාකම සහ ලැබුණු තර්ෂ මුදල අතර රු. මිලියන 82.48 ක වෙනසක් නිරීක්ෂණය විය. එය ආරක්ෂක සේවා අංශයේ දායකත්වයේ ප්‍රතිශතයක් ලෙස සියයට 55 ක් විය.</p>	<p>සේවා මුර වාර්තා සේවලාභී ආයතනයේ වගකිවයුතු නිලධාරියෙකුගේ අත්සන ද සමග පැමිණීම සහතික කර ප්‍රධාන කාර්යාලය වෙත බිල්පත් පිළියෙල කිරීම සඳහා ඉදිරිපත් කරන ලෙස වාචිකව හා ලිඛිතව උපදෙස් දී ඇත. නමුත් කිසිදු සේවා ලාභී ආයතනයක් මෙකී කටයුත්ත සඳහා යහපත් ප්‍රතිචාර නොදක්වන ලදී.</p>	<p>සේවාදායක ආයතන පවත්වාගෙන යනු ලබන පැමිණීමේ ලේඛනය සැසඳීමෙන් වෙනස්කම් වේ නම් එම වෙනස්කම් හඳුනාගෙන නිවැරදිව ඉන්වොයිස් පිළියෙල කිරීමට කටයුතු කළ යුතුය.</p>
--	--	---

1.5.2 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස් නිර්දේශය

(අ) 6 ඡේදය - ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය, ආදායම් ප්‍රකාශය හා රඳවාගත් ඉපයීම

සමාලෝචිත වර්ෂය අවසානයට වත්කම් ප්‍රත්‍යාගණන අතිරික්තය ලෙස මූල්‍ය ප්‍රකාශන තුළ රු.මිලියන 18.89 පෙන්නුම් කරන අතර මෙම අගය තුළ ඉකුත් වර්ෂයේ විකුනන ලද වෑන් රථයට අදාළව රු.මිලියන 2.79 අගයක් ඇතුළත් වී ඇති අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විටද මෙම අගය සමුච්චිත ලාභයට මාරු කර නොතිබුණි.

මෙම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට ප්‍රත්‍යාගණන අතිරික්තය රු.මිලියන 2.79 කින් අධිගණනය වී තිබුණි. තවද මෙම ප්‍රත්‍යාගණන අතිරික්තය විස්තීරණ ආදායම් ප්‍රකාශය තුළද ඇතුළත් කර නොතිබුණි.

රථයකට අදාළ රු.මි.2.79 ක පමණ ප්‍රත්‍යාගණන අතිරික්තයක් 2018 වර්ෂය තුළදී හඳුනාගත් නමුත් , විගණනය සඳහා අවසාන ගිණුම් ඉදිරිපත් කර තිබූ නිසා එකී වෙනස නිවැරදි කිරීමට නොහැකි විය. 2019 වර්ෂයේදී නිවැරදි කිරීම් සිදුකර ඇත.

ගිණුම් ප්‍රමිතවලට අනුව ප්‍රත්‍යාගණන අතිරික්තය මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.

(ආ) 17 ඡේදය - දේපළ පිරිසක හා උපකරණ

වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමේදී අදාළ වත්කම් පංතියම ප්‍රත්‍යාගණනය කළ යුතු වුවද සමාගම මෝටර් රථ වාහන වලින් කොටසක් ඉකුත් වර්ෂයේදී ප්‍රත්‍යාගණනය කර තිබුණද පිරිවැය 12.21 ක් වූ රථවාහන සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.

සියලු ගැලපුම් වලින් පසු නැවත 2022 වර්ෂයේ ජූලි මාසය වන විට මෝටර් රථ වාහන පන්තියම ප්‍රත්‍යාගණනය කරනු ලැබේ.

ගිණුම්කරණ ප්‍රමිති අනුව වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමේදී අදාළ වත්කම් අයත් වත්කම් පංතියම ප්‍රත්‍යාගණනය කිරීමට කටයුතු කළ යුතුය.

(ඇ) 23 ඡේදය - ආදායම්

සේවාවන්ට අදාළව නිමකළ අදියරයන්ට අදාළ ආදායම් හඳුනාගැනීමේ ක්‍රමවේදයන්ද ඇතුළත්ව ආදායම් හඳුනා ගැනීමේ ගිණුම් ප්‍රතිපත්තීන් අනාවරණය කර නොතිබුණි.

තාක්ෂණික විසඳුම් අංශයේ ව්‍යාපාර කටයුතු වර්ධනයත් සමග ව්‍යාපාර කටයුතු සඳහා ක්‍රියාවලියක් පිළියෙල කර ඇති අතර ඒ අනුව නිමවූම් ප්‍රතිශතය හඳුනා ගනිමින් ආදායම හඳුනා ගැනීමට ද උපදෙස් දී ඇත.

ගිණුම් ප්‍රමිත අනුව සේවා ආදායම හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

1.5.3 ගිණුම්කරණ ප්‍රතිපත්ති

විගණන නිරීක්ෂණ

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස්

නිර්දේශය

(අ) එක් එක් ණයගැති ශේෂ අයකර ගැනීමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණය නොකර, සමාගමේ අඩමාන ණය වෙන් කිරීමේ ප්‍රතිපත්තියට අනුව වර්ෂ 1-2 අතර සියයට 50 ක්ද, වර්ෂ 2-3 අතර සියයට 75 ක්ද වර්ෂය 3 ට වඩා වැඩි ණයගැතියන් වෙනුවෙන් සියයට 100ක් ප්‍රතිපාදන වෙන්කර තිබුණි. මේ අනුව සමාලෝචිත වර්ෂය අවසානයට රු. මිලියන 63.25 ක ප්‍රතිපාදන සිදු කර තිබූ අතර ප්‍රතිපත්තියේ සඳහන් වූ අඩමාන ණය වෙන් කිරීමේ අනුපාතයන් හඳුනාගැනීමේ ක්‍රමවේදය

සෑම ණයගැති ශේෂයකම මුදල් කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා සහ එකී ණය මුදල් කඩිනමින් ආයතනය වෙත ලබාගැනීම සඳහා 2019 ජනවාරි මස සිට කණ්ඩායමක් පත් කර ඇත.

ණය ගැති ශේෂයන්ගේ අයකර ගැනීමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණය කර මූල්‍ය ප්‍රකාශනවල අඩමාන ණය වෙන් කිරීමට කටයුතු කළ යුතුය.

විගණනයේදී ගැටළු සහගත විය.

- | | | |
|---|--|--|
| <p>(ආ) සමාගමේ ආදායම් හඳුනාගැනීමේ ප්‍රතිපත්තියට අනුව, ලැබිය යුතු ආදායම හා එයට අදාළ පිරිවැය නිවැරදිව ගණනය කළ හැකි ආර්ථික ප්‍රතිලාභයන් පමණක් ආදායම් ලෙස හඳුනාගනු ලබන බව දක්වා තිබුණි. එසේවුවත් ආදායම් ඉපයීමට අදාළ පිරිවැය නිවැරදිව හඳුනාගැනීමට සමාගම අපොහොසත් වීම හේතුවෙන් ඉන්වොයිස් ඉදිරිපත් කළ පසුව සේවලාභී ආයතන විසින් රු. මිලියන 100.84 ක් අඩුකර ගෙවීම් කර තිබුණි.</p> | <p>සේවලාභී ආයතනයේ බිල්පත් තොරතුරු හා අප විසින් නිකුත් කරනු ලබන බිල්පත් තොරතුරු අතර ඒකීය බවක් ඇති කිරීම සඳහා සේවා මුර වාර්තා සේවලාභී ආයතනය වෙතින් සහතික කර ගැනීම සඳහා ආයතනය විසින් 2018 වර්ෂය මුල භාගයේදී කටයුතු කරන ලදී. නමුත් මෙකී කටයුත්ත සඳහා ගත වන කාලය ඉහල යෑම මත හා බොහොමයක් සේවා ලාභී ආයතන (99% පමණ) විසින් බිල්පත් ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව උනන්දුවක් නොදැක්වීම මත එය අසාර්ථක විය.</p> | <p>සමාගමේ ආදායම් හඳුනාගැනීමේ ප්‍රතිපත්තිය අනුව ආදායම් හඳුනාගැනීමට කටයුතු කළ යුතුය.</p> |
|---|--|--|

1.5.4 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
<p>(අ) ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බදු ගිණුමෙහි ආරම්භක ශේෂය රු. 231,954ක් වැඩියෙන් දක්වා තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසානවන විටත් එම වටිනාකම හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල ගැලපීමට සමාගම කටයුතු කර නොතිබුණි.</p>	<p>2019 වර්ෂයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.</p>	<p>අවශ්‍ය ගැලපීම් සිදුකර නිවැරදි බදු වගකීම මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කළ යුතුය.</p>
<p>(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ දැක්විය යුතු රු. මිලියන 81.23 ක ලංසු බැඳුම්කර වටිනාකම සම්බන්ධිත පාර්ශව යටතේ දැක්වීම හේතුවෙන් සම්බන්ධිත පාර්ශව වටිනාකම එම අගයෙන්ම අධි ගණනය වී තිබුණි.</p>	<p>2019 වර්ෂයේ සිට අවශ්‍ය හෙළිදරව් කිරීම් මූල්‍ය ප්‍රකාශන වල දැක්වීමට කටයුතු කරනු ලැබේ.</p>	<p>මූල්‍ය ප්‍රකාශනවල දක්වනු ලබන ශේෂයන් නිවැරදිව වර්ගීකරණය කර ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.</p>
<p>(ඇ) සමාලෝචිත වර්ෂය අවසාන වන විට සමාගම විසින් වැඩ අවසන් නොකළ ව්‍යාපෘති 03 ක පිරිවැය වූ රු. මිලියන 5.16 ක් මූල්‍ය ප්‍රකාශනවල කෙරීගෙන යන වැඩ යටතේ දක්වනු වෙනුවට අත්තිකාරම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.</p>	<p>2019 වර්ෂයේ සිට ශේෂ පත්‍රය තුළ එකී අගයන් දැක්වීමට කටයුතු කරනු ඇත.</p>	<p>මූල්‍ය ප්‍රකාශනවල දක්වනු ලබන ශේෂයන් නිවැරදිව වර්ගීකරණය කර ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.</p>

1.5.5 නොසැසඳුණු පාලන ගිණුම්

විෂය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම	අනුරූපී වාර්තා අනුව වටිනාකම	වෙනස	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන		
(අ) ගෙවිය යුතු සේවක අත්තිකාරම් ශේෂය	2.31	5.16	2.85	අත්තිකාරම් ලේඛණය සකස්කරමින් පවතින අතර මේ වන විට මාස හතක පමණ සැසඳුම් ප්‍රකාශ පිළියෙළ කර ඇත.	මූල්‍ය ප්‍රකාශනවල සඳහන් ශේෂයන් ඊට අදාළ උපලේඛනවල ඇතුළත් වටිනාකම් සමග සසඳා නිවැරදිව ගැලපුම් කරන ලද ශේෂයන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කළ යුතුය.
(ආ) ආරක්ෂක නිලධාරීන්ගේ තැන්පතු ගිණුමේ ශේෂය	26.73	9.64	17.09	සේවකයන්ගේ ආරක්ෂක ඇප තැන්පතු මුදල් වෙනත් ආදායම් ගිණුමට බැර කිරීමට 2019 වසර තුළදී අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.	මූල්‍ය ප්‍රකාශන ශේෂයන් ඊට අදාළ උපලේඛනවල ඇතුළත් වටිනාකම් සමග සසඳා නිවැරදිව ගැලපුම් කරන ලද ශේෂයන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කළ යුතුය.

1.6. ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාගම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සමග මිනිස් ශ්‍රමිකයන් සැපයීමට (Man Power) ගිවිසුම් ගත වී තිබුණු අතර එම ශ්‍රමිකයන් සැපයීම	2019 ජනවාරි මාසයේදී නව ගිවිසුම සඳහා එළඹෙන ලදී. 2019.02.28 දින වන විට , 2018.12.31 දිනට පැවති ණයගැති ශේෂය , සංස්ථාව විසින් සම්පූර්ණයෙන්ම පියවන ලදී.	ගිවිසුම් ප්‍රකාරව මවි සමාගමෙන් සමාගමට ලැබිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

වෙනුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට සමාගමට අයවිය යුතුව පැවති මුදල රු.මිලියන 107.05 ක් වූ අතර ඉන් රු. මිලියන 42.84 මාස 03 ත් 12 ත් අතර කාලයක සිට අය විය යුතුව තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට සමාගමේ මුළු ණයගැති ශේෂය රු. මිලියන 851.36 ක් වූ අතර එයින් රු.මිලියන 76.23 ක් වර්ෂ 1ත් 5ත් අතර කාලයක සිට රු. මිලියන 10.31 ක් වර්ෂ 5 කට වැඩි කාලයක සිට අයවිය යුතුව තිබුණි.

ණයගැති ශේෂයන් එකතු කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කරන ලදී. එම කණ්ඩායම විසින් 2019.06.30 වන දින වන විට ඉහත ණයගැති ශේෂයෙන් රු.මි.769 (90 %) ක මුදලක් රැස් කිරීමට කටයුතු කරන ලදී.

සමාගමට ලැබිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු උත්සව අත්තිකාරම් ශේෂය රු. මිලියන 6.38 ක් වූ අතර ඉන් මාස 12 කට වඩා වැඩි කාලයක සිට අයකර නොගත් උත්සව අත්තිකාරම් ශේෂය රු. මිලියන 3.4 ක් විය.

ඉදිරියේදී සිදු වන සේවක අවසාන ගෙවීම් නිරවුල් වන අවස්ථාවන්හිදී වසරක් ඉක්මවන ලද උත්සව අත්තිකාරම් ශේෂයන් ඔවුන්ගෙන් අයකරගනු ලැබේ.

ලැබිය යුතු සේවක අත්තිකාරම් ඔහුගේ වැටුපෙන් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසානයට නොගෙවූ වැටුප් ශේෂය රු. මිලියන 33.55 ක් වූ අතර එම ශේෂයෙන් රු.මිලියන 10.30 ක් වර්ෂ 5 කට වැඩි කාලයක සිට නිරවුල් කර නොතිබුණි.	වසර පහකට ප්‍රථම ආයතනයෙන් ඉවත් වන ලද සේවකයන්ගේ නොගෙවූ වැටුප් වෙනත් ආදායම් ගිණුමට බැර කිරීමට 2019 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.	ගෙවිය යුතු ශේෂයන් නිරවුල් කිරීමට හෝ තවදුරටත් පියවීමේ වගකීමක් නොමැති ශේෂයන් ආදායමට ලියා හැරීමට කටයුතු කළ යුතුය.

1.7 සම්බන්ධිත පාර්ශවයන් සහ සම්බන්ධිත පාර්ශව ගනුදෙනු හෙළිදරව් නොකිරීම

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) සමාගමේ ප්‍රධාන මව් සමාගම වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩනිකරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශනතුළ සමාගමට ගෙවිය යුතු පාරිතෝෂිත ලෙස රු.3,041,533 ක් ලෙස දක්වා තිබුණද එය සමාගමේ මූල්‍ය ප්‍රකාශනතුළ රු.1,739,737 ක් ලෙස දක්වා තිබුණි.</p>	<p>2019 වසරේ සිට මෙම ශේෂයන් එකම ශීර්ෂයක් තුළ පෙන්වුම් කිරීමට කටයුතු කර ඇත.</p>	<p>සමාගම සහ සම්බන්ධිත පාර්ශව අතර සිදුවන ගනුදෙනු සැසඳීමක් කර මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.</p>
<p>(ආ) සමාගමේ මව් සමාගම වන ඉඩම් ගොඩනිකරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගමෙන් සමාගමට ලැබිය යුතු ලෙස සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල රු. මිලියන 1.51 ක් දක්වා තිබුණද මව් සමාගමේ පොත් අනුව එය රු.මිලියන 1.06 ක් ලෙස දක්වා තිබුණි.</p>	<p>බිල්පත් ණයහිමි ගිණුම තුළ වාර්තා නොකිරීම වෙනසට හේතු වී ඇත.</p>	<p>සමාගම සහ සම්බන්ධිත පාර්ශව අතර සිදුවන ගනුදෙනු සැසඳීමක් කර මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.</p>
<p>(ඇ) සමාලෝචිත වර්ෂයේදී සමාගම විසින් සිය ප්‍රධාන මව් සමාගම සමග සිදු කළ රු. මිලියන 19.02 ක් වටිනා ඉඩමක් දිගු කාලීන බදු පදනම මත ලබා ගැනීමට සහ දියත උයන ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් සිදුකිරීම සම්බන්ධව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.</p>	<p>2019 වසරේ සම්බන්ධිත පාර්ශව ගනුදෙනු යටතේ දැක්වීමට කටයුතු කරනු ලැබේ.</p>	<p>සමාගම සම්බන්ධිත පාර්ශවයන් සමග සිදුකළ ගනුදෙනු මූල්‍ය ප්‍රකාශන හෙළිදරව් කළ යුතුය</p>

1.8 නීති රීති හා රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති රීති රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මු.රෙ. අංක 371 (2)	අත්තිකාරම් මුදල් අත්තිකාරම් ලබාගත් කාර්යය අවසන් වූ සැනින් ලබාගත් අත්තිකාරම පියවිය යුතු වුවත්, අදාළ කාර්ය නිම වී මාසයකට වැඩි කාලයක් ගත වුවද නොපියවූ අත්තිකාරම් ශේෂය රු.587,489 ක් විය.	දින 14 ක තුළ පියවීමට කටයුතු නොකරන අත්තිකාරම් මුදල් නැවත 8% වන වාර්ෂික පොලී අනුපාතිකයක් ද සහිත මුදලක් ද සමග මුදල් ලබාගන්නා ලද තැනැත්තාගේ වැටුපෙන් කපාහැරීමට 2019 වසරේ සිට පියවර ගෙන ඇත.	මුදල් රෙගුලාසිවල සඳහන් නියමයන් අනුගමන කර අත්තිකාරම් පියවා ගැනීමට කටයුතු කළ යුතුය.	
(ආ) අංක 30 හා 2016 සැප්තැම්බර් 22 දිනැති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු වක්‍රලේඛය	වක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව සමාගමේ තනතුරුවලට අදාළ වැටුප් ව්‍යුහයන් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත තනතුරු සඳහා බඳවා ගැනීම් මෙන්ම උසස් වීම් ලබා දීම සඳහා රේඛීය අමාත්‍යාංශයේ අනුමැතියක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.	වක්‍රලේඛ විධි විධාන අනුව අදාළ වැටුප් ව්‍යුහයන් අනුමත කරවා ගැනීමට කටයුතු කළ යුතුය.	
(ඇ) අංක පීඊඩී/12 හා 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 7.3 වගන්තිය	රාජ්‍ය ව්‍යාපාර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ උපදෙස් ඒ ආකාරයට පිළිපැදිය යුතු වන අතර අනෙකුත් ක්‍රියා පටිපාටි හා විධි විධාන ආයතනයේ අවශ්‍යතාවලට අනුරූපීව සකස් කරයි නම් ඒ වෙනුවෙන් රේඛීය අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද සමාගම විසින් පිළියෙල කරන ලද	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සඳහා ද රේඛීය අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.		සමාගම විසින් සකස්කර අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටි හා විධිවිධාන සඳහා අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතුය.

ක්‍රියා පටිපාටි හා විධි විධාන
සම්බන්ධයෙන් එලෙස
අනුමැතිය ලබාගෙන
නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශ අනුව, 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් කටයුතු වල ප්‍රතිඵලය රු. මිලියන 61.63 ක බදු පෙර ලාභයක් වූ අතර ඊට අනුරූපී ඉකුත් වර්ෂයේ බදු පෙර ලාභය වූ රු. මිලියන 23.63 සමග සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.මිලියන 38 කින් වර්ධනය වී තිබුණි. ව්‍යාපාර විවිධාංගීකරණය යටතේ සමාලෝචිත වර්ෂයේදී සමාගම විසින් මව් සමාගමට ග්‍රම්කයින් සැපයීම මත රු. මිලියන 25.17 ක බදු පෙර ලාභයක් ලබා ගැනීම මූල්‍ය ප්‍රතිඵලය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

2.2. විග්‍රහණමක මූල්‍ය සමාලෝචනය

2.2.1 කැපී පෙනෙන ගිණුම්කරණ අනුපාත

(අ) ඉකුත් වර්ෂය සමග සැසඳීමේදී සමාගමේ ආදායම රු.මිලියන 345 කින් ඉහළ යාම හේතුවෙන් ඉකුත් වර්ෂයේ සියයට 7.78 වූ දළ ලාභ අනුපාතය සමාලෝචිත වර්ෂයේදී සියයට 8.96 ක් දක්වා වර්ධනය වී තිබුණද පෙර වර්ෂ හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ පරිපාලන හා අනෙකුත් වියදම් රු. මිලියන 15.2 කින් ඉහළ ගොස් තිබුණි. සමාගමේ ශුද්ධ ආදායම ඉහළ යාම හේතුවෙන් ඊට සමගාමීව ඉකුත් වර්ෂයේ සියයට 0.69 වූ ශුද්ධලාභ අනුපාතය සමාලෝචිත වර්ෂයේදී සියයට 2.04 දක්වා ඉහළ ගොස් තිබුණි.

(ආ) ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාගමෙහි ජංගම වත්කම් අනුපාතය සියයට 1.49 කින් ඉහළ ගොස් ඇති අතර ණය ස්කන්ධ අනුපාතය සියයට 2 කින් පහළ ගොස් තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

විගණන නිරීක්ෂණ

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

ආරක්ෂිත සේවාවන් සැපයීම, ආරක්ෂිත විමර්ශන සහ අනෙකුත් විමර්ශන සේවා සැපයීම සමාගමේ ප්‍රධාන කාර්යයන් විය. ලභාකර ගැනීමට අපේක්ෂිත භෞතික හා මූල්‍ය ඉලක්කයන් දැක්වෙන පරිදි ක්‍රියාකරී සැලැස්මක් පිළියෙල කර තිබුණද, සමාගමේ ප්‍රමුඛ කාර්යයන් වෙනුවෙන් ප්‍රධාන කාර්යසාධන දර්ශක (ප්‍ර.කා.ද)

2020 වසරේ සිට සමාගමේ ප්‍රමුඛ කාර්යයන් වෙනුවෙන් ප්‍රධාන කාර්ය සාධන දර්ශක ද සහිතව අපේක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වන මූල්‍ය හා භෞතික සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතී.

සමාගමේ කාර්ය සාධනය ඇගයීමට හැකිවන අයුරින් කාර්ය සාධන දර්ශක හඳුනාගෙන ඒ අනුව කාර්ය සාධනය ඇගයීමකට ලක් කළ යුතුය.

කළමනාකරණය විසින් සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර නොතිබුණි. මෙම නිසා සමාලෝචිත වර්ෂයේ සමාගමේ කාර්ය සාධනය විගණයේදී ඇඟයීමට ලක් කළ නොහැකි විය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) සේවා ගිවිසුම් අනුව, ආරක්ෂක නිලධාරීන් ආරක්ෂක සේවාවල නියැලී නොසිටන විට, රු.200 ක් හා එක් දිනක වැටුප දඩයක් හා අධිභාරයක් ලෙස ඉන්වොයිස් වටිනාකමින් අඩු කරනු ලබන අතර සමාලෝචිත වර්ෂය තුළදී මෙවැනි දඩ, අධිභාර හා සේවයේ දුර්වලතාවයන් හේතුවෙන් සේවා ලාභී ආයතන විසින් රු.මිලියන 46.08 ක් අයකර ගෙන තිබූ අතර එය සමාලෝචිත වර්ෂයේ ශුද්ධ ලාභයේ ප්‍රතිශතයක් ලෙස 113 ක් විය. කෙසේ වුවද මෙම ඉන්වොයිස්වලින් අඩුකරන ලද වටිනාකම් පිළිබඳ සේවාදායක ආයතන විසින් විස්තරයක් ලබා දී නොතිබුණු අතර එම අඩුකිරීමට අදාළ වූ හේතූන් මොනවාද යන්න පිළිබඳ සොයා බැලීමටද සමාගම කටයුතු කර නොතිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රෝහල් වෙත ආරක්ෂක සේවා සැපයීමේ 2018 වර්ෂයේ මාර්තු මස සිට බලපැවැත්වෙන ගිවිසුම ප්‍රකාරව, නොයෙදූ සේවා මුරයක් සඳහා රු.200.ක් හා දිනක වැටුපක් අධිභාරයක් ලෙස බිල්පත් වටිනාකමින් අඩු කර ඇත.

සමාගම විසින් සේවාදායක ආයතන වෙත කරන ඉන්වොයිස් වටිනාකම්, සේවාදායක ආයතන විසින් එවනු ලබන සේවා සැපයීම් විස්තර සමග සැසඳීම් කර ඉදිරිපත් කළ යුතුය.

(ආ) සේවා මුර වෙනුවෙන් වූ අවම ගෙවීම් රේඛයන් 2015 වර්ෂයේ සිට රජය විසින් සංශෝධනය කිරීම මත ගණුදෙනුකරුවන්ගෙන් අයවීමට තිබෙන රු. මිලියන 11.63 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර ගැනීමට සමාගම අපොහොසත් වී තිබුණු අතර එම මුදල අයකර ගැනීමට ගිවිසුම් ප්‍රකාරව ප්‍රතිපාදන නොමැති බැවින් සමාලෝචිත වර්ෂය අවසාන වන විට එම වටිනාකම අඩමාන ණයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා

2016 වසරේ වෙනත් (other Institute) යන සේවා ලාභී කොටස යටතේ ගිවිසුම් වලට එළඹීමේදී “රජය මගින් පඩි පාලක සහ ආඥා පනත යටතේ කරනු ලබන වැටුප් වැඩි කිරීම් මත සේවා මුර ගාස්තු සංශෝධනය කිරීම සඳහා ” වගන්ති ඇතුළත් කර නොමැති අතර 2018 වසරේ සිට එම වගන්තිය සෑම සේවා සැපයීමේ ගිවිසුමක් සඳහාම ඇතුළත්

සේවාදායක ආයතන සමග ගිවිසුම් ඇතිකර ගැනීමේදී රාජ්‍ය ප්‍රතිපත්ති අනුව සේවාවන් සැපයීමේ ගාස්තු අයකිරීම් හා සේවා කොන්දේසි වෙනස්වීමේ ප්‍රවණතාවයන් පිළිබඳ කොන්දේසි ගිවිසුම්වල ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය.

තිබුණි. සමාගම සේවාදායකයෙන් සමග ගිවිසුම්ගත වීමේදී ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම මෙයට සෘජුව බලපා තිබුණි.

කිරීමට කටයුතු කර ඇත.

(ඇ) සමාලෝචිත වර්ෂයේදී සමාගම සිය ණය කඩිනමින් එකතු කර ගැනීම සඳහා ප්‍රධාන ආරක්ෂක සහ ස්ථානභාර නිලධාරීන් වෙත ගාස්තු අයකර ගැනීමේ දීමනාවක් ලෙස රු. මිලියන 1.41 ක් ගෙවා තිබුණද සමාලෝචිත වර්ෂයේ ජනවාරි මාසයේදී සමාගමට අයවීමට තිබූ රු. මිලියන 593.20 ක ණය මුදල දෙසැම්බර් වන විට රු. මිලියන 851.02 දක්වා රු. මිලියන 257.82 කින් ඉහළ ගොස් තිබුණි.

සියලු වැටුප් ඇතුළු සේවකයන් සබැඳි ව්‍යවස්ථාපිත ගෙවීම් නියමිත දිනට ගෙවීම සඳහා ණය එකතු කිරීමට ආයතනය සමත් වූයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් හා ස්ථාන භාර ආරක්ෂක නිලධාරීන් ණය එකතු කිරීමේ දීමනාව මත ඇති වූ අභිප්‍රේරණය නිසාවෙනි.

සමාගම ණය එකතු කිරීමට සාර්ථක ක්‍රමවේදයක් හඳුන්වාදී එහි සාර්ථකත්වය කාලීනව ඇගයීමට ලක්කළ යුතුය.

(ඈ) සමාලෝචිත වර්ෂයේදී සමාගම සිය ප්‍රධාන කාර්යාලීය ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අත්තිඩියේ පිහිටි පර්වස් 120 ක ඉඩමක් ප්‍රධාන මව් සමාගමෙන් දිගු කාලීන බඳු පදනම මත රු. මිලියන 16.52 ගෙවා තිබුණද 2019 ජූනි වන විටත් ඇස්තමේන්තු ගත වටිනාකම රු. මිලියන 200 ක් වූ එම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට හෝ මූලික සැලසුම් සකස් කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.

සේවකයන් පුහුණු කිරීමේ ස්ථානයක් හා ගබඩාවක් ඉදිකිරීම සඳහා මූලික සැලැස්මක් සකස් කර අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබාගෙන ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත.

ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අදාළ ආයතන වෙතින් අනුමැතීන් ලබාගෙන ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමට කටයුතු කළ යුතුය.

(ඉ) සමාගමේ සංයුක්ත සැලසුම් ඇතුළත් උපාය මාර්ග ක්‍රියාවලියේ සඳහන් (Strategic Process) කාර්යයන් ක්‍රියාවලට නැංවීමට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් සමාගම නිසි අවධානයක් යොමුකර නොතිබුණි.

උපායමාර්ගීයක් ලෙස ආරක්ෂක සේවාවන්හි ගුණාත්මක සේවය කෙරෙහි විශේෂ අවධානය යොමු කර මානව සම්පත් සැලසුම් කිරීමේ උපායමාර්ගීයන් (Strategic Human Resource Planning - SHRP) තුළ ගුණාත්මක තත්ත්වය (Quality) වැඩිකිරීම සඳහා මෙන්ම කාර්යක්ෂමතාවය වැඩිකිරීම පෙරදැරිකරගෙන Out Bound Trainings, 3 days Workshop හා Quality Circle හඳුන්වා දෙමින් ISO ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

සමාගම උපාය මාර්ගික අරමුණු ඉටුකරලීමට ප්‍රමාණවත් පියවර ගත යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) සමාගම ඉකුත් වර්ෂයේදී ව්‍යාපාර විවිධාංගීකරණය මත නව ව්‍යාපාර කටයුත්තක් ලෙස CCTV කැමරා සවිකිරීමේ ව්‍යාපෘතියද ආරම්භ කර තිබූ අතර සමාලෝචිත වර්ෂය තුළ ව්‍යාපෘතියෙන් ඉපයීමට ඉලක්ක තුළ ආදායම රු. මිලියන 75 ක් වුවද ඉපයූ සත්‍ය ආදායම රු. මිලියන 8.11 ක් වූ අතර ඉකුත් වර්ෂය සමග සැසඳීමේදී ආදායම සියයට 12 කින් පිරිහී තිබුණු අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව පරිපාලන වියදම ඉහළ යාම මත සමාලෝචිත වර්ෂය අවසානයට ලැබූ ශුද්ධ අලාභය රු. මිලියන 2.64 ක් විය. එමෙන්ම සමාලෝචිත වර්ෂය අවසානයට අය විය යුතුව පැවති ශේෂය රු. මිලියන 4.12 ක් විය. තවද මෙම ව්‍යාපෘතිය යටතේ වෙළඳපළ ගැණුම්කරුවන් හඳුනාගෙන නොතිබුණි. ව්‍යාපෘතිය පිළිබඳ වෙළඳ පල සමීක්ෂණයක් සිදුකර ව්‍යාපාර කටයුතු ඉකුත් වර්ෂයේදී ආරම්භ කර තිබුණද මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු විගණනයට පැහැදිලි නොකෙරුණි.

සමාගම විසින් 2017 වර්ෂයේදී එක් ව්‍යාපාර කටයුත්තක් පමණක් සිදු කිරීමේ අවධානයට හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර විවිධාංගීකරණය කරන ලද අතර , ආරක්ෂාව සඳහා තාක්ෂණික විසඳුම් අංශය ඒ සඳහා ස්ථාපිත කරන ලදී. පහත කරුණු නිසා 2018 වර්ෂයේදී තාක්ෂණික විසඳුම් අංශය ලාභදායී නොවීය.

- > ව්‍යාපාර ආරම්භක අවධිය නිසා වෙළඳපොළ ව්‍යාප්තවී නොතිබීම
- > දේශීය වෙළඳ නියෝජිතයින්ගෙන් කැමරා ඇතුළු උපකරණ මිලදීගෙන නැවත විකිණීම සිදු කරන නිසා පිරිවැය ඉහළ යාම හා ලභාන්තිකය ඉතා පහල මට්ටමක පැවතීම.
- > වෙළඳපොළ තුළ පවතින දැඩි තරඟකාරිත්වය

නව ව්‍යාපෘති පිළිබඳ විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර එම ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

(ආ) විධිමත් පරිදි ඇතිකර ගත් සේවා ගිවිසුමකින් තොරව සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරියට ආරක්ෂක සේවාවන් සපයා තිබූ අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට එම අධිකාරියෙන් අයවිය යුතුව පැවති ශේෂය රු. මිලියන 6.87 ක් විය. විධිමත් ගිවිසුමකින් තොරව සේවා සැපයීම හේතුවෙන් මෙම මුදල් අයකර ගැනීම ගැටළු සහගත විය හැකි බව විගණනයේදී නිරීක්ෂණය විය.

නාගරික සංවර්ධන අධිකාරියෙහි අවශ්‍යතාවය මත පුද්ගලික ආරක්ෂක සේවාව ලබා දීම සඳහා ගිවිසුම් ගත වීමට ප්‍රථමව මූලික කොන්දේසි වලට අනුගතව සේවය ලබාගැනීමේ කැමැත්ත ප්‍රකාශිත කිරීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත ඉල්ලීම මත (Letter of Acceptance) හෙයින් ගිවිසුම් ගතවීමට ප්‍රථම ආරක්ෂක සේවාව ලබාදෙන ලදී.

සේවාදායක ආයතන සමග විධිමත් ගිවිසුම්වලට එළඹීමෙන් පසුව පමණක් සේවාවන් සැපයීමට කටයුතු කළ යුතුය.

3.4 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණ

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස්

නිර්දේශය

(අ) සමාගමේ ප්‍රසම්පාදන කොන්දේසි අනුව වැට් බදු සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන් ලංසු ඉදිරිපත් කිරීමේදී ඒ බව සනාථ කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපියක් සැපයුම්කරුවන් ඉදිරිපත් කළ යුතු වුවද, රු.2,017,500 වටිනා ප්‍රසම්පාදනයන් 02 ක් සම්බන්ධව වැට් බදු සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන් එලෙස ලිපියක් ඉදිරිපත් කර නොතිබුණද සමාගම එම මිල ගණන්ද ඇගයීමට කටයුතු කර නොතිබුණි.

වැට් බදු සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ලිපියක් ලබා දිය යුතුව තිබුණ ද , අදාළ සැපයුම්කරුවන් විසින් එම ලිපිය ලබා දී නොමැත.

සමාගමේ මාර්ගෝපදේශයට ප්‍රසම්පාදන සිදුකළ යුතුය. ප්‍රසම්පාදන අනුව කටයුතු

(ආ) රජයේ ප්‍රසම්පාදන මග පෙන්වීම් වලට අනුව, සමාගම විසින් සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

2018 වසර සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර ඇත.

රජයේ මාර්ගෝපදේශ ප්‍රසම්පාදන පිළියෙල කළ යුතුය. ප්‍රසම්පාදන අනුව සැලැස්මක්

3.5 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණ

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස්

නිර්දේශය

සමාලෝචිත වර්ෂයේදී සමාගම සිය මව් සමාගම වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ රු. මිලියන 2.50 ක් වටිනා ඉදිකිරීම් කොන්ත්‍රාත් 02 ක් භාරගෙන තිබූ අතර ඒ සම්බන්ධ පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාගමේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව රු .100,000 ට වැඩි සහ රු .මිලියන 2 දක්වා ප්‍රසම්පාදන කටයුතු සුළු ප්‍රසම්පාදන

සමාගමේ මාර්ගෝපදේශයට ප්‍රසම්පාදන අනුව

කමිටුව මගින් සිදු කළ යුතු වුවද ඉන් බැහැරව සමාගමේ එක් නිලධාරියෙකු විසින් රු.මිලියන 1.65 ක් වූ මෙම කොන්ත්‍රාත්තුවට අදාළ උප කොන්ත්‍රාත්තුවකු තෝරාගෙන තිබුණි.

මේ සඳහා සමාගම ජීනියස් සමාගම තෝරාගෙන ඇත. මෙම සමාගම සමඟ අප ආයතනය සැලකිය යුතු කාලසීමාවක් ගනුදෙනු සිදුකර ඇති අතර ඔවුන් විසින් සපයනු ලබන භාණ්ඩ ඉහල ගුණත්වයෙන් යුතු බව හා අලෙවියෙන් පසු ලබාදෙනු ලබන සේවාව ඉතා ඉහල මට්ටමක පවතින බව අපගේ අත්දැකීමයි.

ප්‍රසම්පාදන කටයුතු සිදුකළ යුතුය.

(ආ) උක්ත කොන්ත්‍රාත් වෙනුවෙන් සමාගමේ නිලධාරියෙකු විසින් 2018 ඔක්තෝබර් 25 දින ලබා ගත් රු.325,400 ක මුදල් අත්තිකාරම් 2019 මැයි වන විටත් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

සියලු වියදම් බිල්පත් ද සහිතව වාර්තාවක් 2019 .05. 28 වන දින ගිණුම් අංශය වෙත ලබා දී එකී ගනුදෙනුව නිරවුල් කර ඇත.

නිලධාරීන්ට ලබාදුන් අත්තිකාරම් කඩිනමින් පියවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණ

කළමනාකාරීත්වයේ දැක්වීම

අදහස් නිර්දේශය

(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සමාගමේ අනුමත කාර්ය මණ්ඩලය 87ක් වූ අතර එදිනට සත්‍ය කාර්ය මණ්ඩලය 96 ක් විය. එනම් එදිනට සමාගමේ අතිරික්ත කාර්ය මණ්ඩලය 17 වූ අතර පුරප්පාඩු සංඛ්‍යාව 04 ක් විය. අතිරික්ත කාර්ය මණ්ඩලයේ 13 ක් කළමනාකරණ සහයක නිලධාරීන් වූ අතර පහළ කළමනාකරණ මට්ටමේ විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ තනතුරු 2 ක් පුරප්පාඩු වී තිබුණි.

අනුමත කරනු ලැබ ඇති කාර්ය මණ්ඩලයේ සංයුතිය හා ඒ තුළ ස්ථාපිත විවිධ අංශයන් සඳහා නාමික කාර්ය මණ්ඩලයක් අනුමත කර ඇති අතර , එකී අංශ විධිමත්ව ස්ථාපිත කොට කාර්යයන් ආරම්භ වීමත් සමග කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අවකාශ සලසා ඇත. විධායක නිලධාරී මට්ටමේ තනතුරු 2 ක් පවතින හෙයින් එකී තනතුරු සමාගම විසින් පුරප්පාඩු වශයෙන් තබාගෙන ඔවුන්ගේ රාජකාරීන් ද Multi Task ක්‍රමවේදය තුළ , දැනට සිටින අතිරික්තයයි හඳුනා ගන්නා ලද කාර්ය මණ්ඩලය තුළින් Job Enlargement සංකල්පය මත කටයුතු සිදු කරයි.

සමාගමේ අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇතුළත් පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතුය.

(ආ) කළමනාකරණ සේවා ඉදිරියේදී කළමනාකරණ සේවා සමාගමේ බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත දෙපාර්තමේන්තුවේ එකඟතාවය දෙපාර්තමේන්තුවේ එකඟතාවය පරිපාටියක් පිළියෙල කර අනුමත කර ගැනීමට අපේක්ෂිතය. පරිපාටියක් පිළියෙල කර අනුමත කර ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>“2003 ජුනි 02 දිනැති දරණ හා අංක පි.ඊ.ඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ නියමයන්ට අනුව සමාගම 2016 වර්ෂයේ සංයුක්ත සැලැස්මක් පිළියෙල කළද එය වාර්ෂිකව යාවත්කාලීන කර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්මක්ද පිළියෙල කර නොතිබීම හේතුවෙන් සමාගමේ කාර්ය සාධන ඇගයීමට විගණනයේදී නොහැකි විය.”</p>	<p>වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් නොකිරීම මත වාර්ෂික කාර්ය සාධන ඇගයීම් කිරීමට කාර්යසාධන දර්ශක නොමැති වුවත් , 2018 වසර පදනම් වර්ෂය ලෙස යොදා ගනිමින් කාර්ය සාධනය මිනුම් කල හැකිය.</p>	<p>වක්‍රලේඛ උපදෙස් අනුව සංයුක්ත සැලැස්ම කාලීනව යාවත්කාලීන කළ යුතු අතර ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතුය.</p>

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ශුද්ධ ලාභය තර්ජන ශුද්ධ ලාභය සමඟ සැසඳීමේදී සියයට 54 විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාර්යයක් ලෙස යොදාගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.</p>	<p>අයවැය අසාර්ථක වී ඇත්තේ ආයතනයට පාලනය කල නොහැකි තත්වයන් මත පමණක් වන අතර අනෙකුත් අවස්ථා වලදී වාර්ෂික අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාර්යයක් ලෙස යොදාගෙන ඇත.</p>	<p>අයවැය ලේඛනය ඵලදායී පාලන උපකරණයක් ලෙස යොදාගත යුතුය.</p>